

N8346426

Passport No:.....



SRI LANKA BUREAU OF FOREIGN EMPLOYMENT
(Ministry of Foreign Employment)

CERTIFICATE OF TRAINING

This is to certify that

Mr/ Ms..... **HENARATH PATHIRANNEHELAGE SARANGA**
PRADEEPA PATHIRANA

.....
has successfully completed the Care Giving Training Course

conducted by

TANGALLE TRAINING CENTRE

THE SRI LANKA BUREAU OF FOREIGN EMPLOYMENT

From:..... **02/08/2021**..... To:..... **31/08/2021**.....

Forty Five days training period completed
(Covered through online within 30 days)



.....
Manager
Training (Domestic)

.....
Officer in Charge of
Training Centre

This Certificate is valid only for a period of 10 years to register with Sri Lanka Bureau of Foreign Employment

CG 002424

The total duration of the course is 450 hours

In

- **Caring of Elders, Patients & Children**
- **Language Skills (English)**
- **First Aid**
- **Assess the client**
- **Prepare care plan**
- **Personal hygiene and appearance**
- **Administer Medication**
- **Maintain Nutrition**
- **Promote clients comfort**
- **Safety Awareness and Techniques**
- **Ensure and healthy environment**

Sri Lanka Bureau of Foreign Employment

234, Denzil Kobbekaduwa Mawatha,

Koswatta,

Battaramulla,

Sri Lanka.

දුරකථන
தொலைபேசி } 2421111
Telephone } 2439185

ෆැක්ස්
தொலைநகல் } 2439188
Fax }



මගේ අංකය
எனது இல. } 36278/2021/N
My No. }

විද්‍යුත් ලිපිනය
மின்னஞ்சல் முகவரி } clear@police.lk
E mail }

ඔබේ අංකය
உமது இல. }
Your No. }

පොලිස් මූලස්ථානය, කොළඹ 1, ශ්‍රී ලංකාව.
பொலிஸ் தலைமை அலுவலகம், கொழும்பு 1, இலங்கை.
POLICE HEADQUARTERS, COLOMBO 1, SRI LANKA.

03/09/2021 4.30 PM

Police Clearance Certificate

H.E. THE AMBASSADOR, EMBASSY OF THE ISRAEL, NEW DELHI, INDIA

This is to certify that:

Ms. HENARATH PATHIRANNEHELAGE SARANGA PRADEEPA PATHIRANA

National Identity card number: 795881816V

Address: E38, WEHERA, KURUNEGALA, SRI LANKA

Has not come to the adverse notice of the Sri Lanka Police during the period from 28/03/1979 to 27/06/2003, 28/06/2003 to 16/08/2021 according to available records.

D.G. Samantha De Silva
Senior Superintendent of Police
Director Headquarters Administration
Police Headquarters
Colombo - 01, Sri Lanka.

P.H.Q C270581/2021

D.G. Samantha De Silva
Senior Superintendent of Police
Director Headquarters Administration
Police Headquarters
Colombo 01, Sri Lanka.

For:

Inspector General of Police

NP

P.H.Q. 532202

දුරකථන
 தொலைபேசி } 2421111
 Telephone } 2439185
 ලැක්ස්
 தொலைநகல் } 2439188
 Fax }
 විද්‍යුත් ලිපික
 மின்னஞ்சல் முகவரி } clear@police.lk
 E mail }



මගේ අංකය
 எனது இல. } 36278/2021/N
 My No. }
 ඔබේ අංකය
 உமது இல. }
 Your No. }

ONLY VALID
 පොලීසි මුද්‍රාලය, කොළඹ 01, ශ්‍රී ලංකාව
 பொலீஸ் தலைநகம், கொழும்பு 01, ශ්‍රී ලංකාව.
 POLICE HEADQUARTERS, COLOMBO 1, SRI LANKA.

03/09/2021 4.30 PM

Police Clearance Certificate

H.E. THE AMBASSADOR, EMBASSY OF THE ISRAEL, NEW DELHI, INDIA

This is to certify that:

Ms. HENARATH PATHIRANA EHE EAGE SARATHA PRADEEPA PATHIRANA

National identity card number: 795881816V

Address: E38, WEHERA, KURUNEGALA, SRI LANKA

Has not come to the adverse notice of the Sri Lanka Police during the period from 28/03/1979 to 27/06/2003, 28/06/2003 to 16/08/2021 according to available records.

FOR VERIFICATION

THROUGH e-DAS

For Inspector General of Police

D.G. Samantha De Silva
 Senior Superintendent of Police
 Director Headquarters Administration
 Police Headquarters
 Colombo - 01, Sri Lanka.

P.H.Q C270581/2021

D.G. Samantha De Silva
 Senior Superintendent of Police
 Director Headquarters Administration
 Police Headquarters
 Colombo 01, Sri Lanka.

NP

P.H.Q. 532202



Democratic Socialist Republic of Sri Lanka

This receipt is only to provide reference details of the Attested Documents. This reference details should be used to access the Electronic Document Attestation System for verification purposes by the End User Verification Authorities.

For Secretary, Ministry of Foreign Relations, Colombo, Sri Lanka.

Attested by: 0060 Dated 02/11/2021

The validity period of the Attested Document expires after ONE year



Attestation Reference

1157635

The Ministry of Foreign Relations of Sri Lanka takes the responsibility for the authenticity of the Attested Documents only if they are verified by accessing www.consular.mfa.gov.lk/INSTITUTION/ and entering Attestation Reference Number.

H P S P PATHIRANA

Police Clearance Certificate

POLICE HEADQUARTERS

532202

ENGLISH TRANSLATION

Embossed Seal Placed

No.} 2330



SRI LANKA

REGISTER OF BIRTHS

Births and Deaths Registration Act, No.17 of 1951

District: Kurunegala

Division: Madure Korale

1. Date and place of birth	On the Twenty Eighth day of March 1979 (Seventy Nine) at Rideegama Hospital	
2. Name	SARANGA PRADEEPA PATHIRANA	
3. Sex	Female	
4. Father's	full name	Henarath Pathirannehelage Piyathissa
	date of birth	23-03-1956
	place of birth	Kurunegala Hospital
	race	Sinhalese
	rank or profession	Sri Lankan Army
5. Mother's	full name	Rajapaksha Arachchilage Kamalawathi
	date of birth	31-07-1959
	place of birth	Rideegama Hospital
	race	Sinhalese
	age	20 Years
6. Were parents married?	Married	
7. If grandfather born in Ceylon	his full name	} Not known
	his year of birth	
	his place of birth	
8. If the father was not born in Ceylon and if great grandfather born in Ceylon, great grandfather's	full name	} Father was born in Ceylon
	year of birth	
	place of birth	
9. Informant's full name, residence and in what capacity he gives information	Magammanage Sri Lal Rajendra Wijethunga Chief Medical Officer - Rideegama Hospital Resident of the house where the child was born	
10. Informant's signature	Registered upon declaration made under Section 16	
11. Date of registration	On the First day of June 1979 (Seventy Nine)	
12. Registrar's signature	<i>Signed illegibly</i>	

H.A.Y.K. HETTIARACHCHI
SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT COURT, GAMPAHA,
18 LA, "SWARNAWIMANA" MARAPOLA
VEYANGODA, SRI LANKA
yale.pcinfo@gmail.com
033-2232102, 0777-307881

13. Name inserted or substituted after registration	
14. Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information	
15. Date of insertion or substitution and District Registrar's or Registrar General's signature	

A 24482

It is certified that this is a true scanned copy of the birth/ marriage / death registration entry filed of record at Rideegama Divisional Secretariat of Kurunegala District.

Signed illegibly
Additional District Registrar
(Official Seal)

Divisional Secretariat
Kurunegala
10/08/2021

N.K.B. Ashoka Narasinghe
Additional District Registrar
Divisional Secretariat
Kurunegala
(Official seal placed)


H.A.Y.K. HETTIARACHCHI
SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT COURT, GAMPAHA,
18 LA, "SWARNAWIMANA" MARAPOLA
VEYANGODA, SRI LANKA
yale.pcinfo@gmail.com
033-2232102, 0777-307881

TRANSLATED BY H.A.Y.K.HETTIARACHCHI, SWORN TRANSLATOR AND ATTORNEY AT LAW ON 01ST OF NOVEMBER 2021.

Registration B 1
(High Reg P. & S. C.)*
8/59

ENGLISH TRANSLATION

No.) 2330

★

Embossed Seal Placed

SRI LANKA

REGISTER OF BIRTHS

Births and Deaths Registration Act, No. 17 of 1951

District: Kurunegala

Division: Madure Korale

1.	Date and place of birth	On the Twenty Eighth day of March 1979 (Seventy Nine) at Rideegama Hospital	
2.	Name	SARANGA PRADEEPA PATHIRANA	
3.	Sex	Female	
4.	Father's	full name	Henarath Pathirannehelage Piyathissa
		date of birth	23-03-1956
		place of birth	Kurunegala Hospital
		race	Sinhalese
		rank or profession	Sri Lankan Army
5.	Mother's	full name	Rajapaksh / rachchige Kanakavarni
		date of birth	31-7-1959
		place of birth	Rideegama Hospital
		race	Sinhalese
		age	20 Years
6.	Were parents married?	Married	
7.	If grandfather born in Ceylon	his full name	Not known
		his year of birth	
		his place of birth	
8.	If the father was not born in Ceylon and if great grandfather born in Ceylon, great grandfather's	full name	Not known
		year of birth	
		place of birth	
9.	Informant's full name, residence and in what capacity he gives information	Magammanage Sri Lal Rajendra Wijethunga Chief Medical Officer - Rideegama Hospital Resident of the house where the child was born	
10.	Informant's signature	Registered upon declaration made under Section 16	
11.	Date of registration	On the First day of June 1979 (Seventy Nine)	
12.	Registrar's signature	Signed illegibly	


H.A.Y.K. HETTIARACHCHI
SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT COURT, GAMPAHA,
18 LA, "SWARNAWIMANA" MARAPOLA
VEYANGODA, SRI LANKA
yale.pctinfo@gmail.com
033-2232102, 0777-307881

Democratic Socialist Republic of Sri Lanka



This receipt is only to provide reference details of the Attested Documents. This reference details should be used to access the Electronic Document Attestation System for verification purposes by the End User Verification Authorities.

For Secretary, Ministry of Foreign Relations, Colombo, Sri Lanka.

Attested by: 0060 Dated 02/11/2021

The validity period of the Attested Document expires after ONE year



Attestation Reference

1157641

The Ministry of Foreign Relations of Sri Lanka takes the responsibility for the authenticity of the Attested Documents only if they are verified by accessing www.consular.mfa.gov.lk/INSTITUTION/ and entering Attestation Reference Number.

H P S P PATHIRANA

Certificate of Birth

DS KURUNEGALA

2330E

ලපදාන්ත ලියාපදිංචි කිරීමේ සටහන
විවාහයේ ප්‍රතිඵලයක් ලෙස
REGISTER OF BIRTHS

1951 වෛ අංක 17 දරණ ලපදාන්ත හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනත
1951 වෛ අංකය 17 හි ලිපිකරණ විධිවිධාන පිළිබඳව පනත
Births and Deaths Registration Act, No. 17 of 1951

දිස්ත්‍රික්කය
District

මොට්ටිය
Division

1. උපන් දිනය හා ස්ථානය විවාහයේ ප්‍රතිඵලයක් ලෙස Date and place of birth	1979 (වසර) 03 23 දින මාස වර්ෂය 1979 (Year) 03 23 Date Month Year	
2. නම Name	කාරියා ප්‍රදීප් අනුරා Kariya Pradeep Anura	
3. ස්ත්‍රී පුරුෂ භාවය Sex	ස්ත්‍රී Female	
4. පියාගේ නම Father's	සම්පූර්ණ නම Full name	කොහේන් අනුරාධ ආචාර්ය Kohene Anuradha Achary
	උපන් දිනය විවාහයේ ප්‍රතිඵලයක් ලෙස Date of birth	1956-03-23
	උපන් ස්ථානය විවාහයේ ප්‍රතිඵලයක් ලෙස Place of birth	කුරුමුල්ල Kurumulle
	ජාතිය Race	හින්දු Hindu
තත්ත්වය Rank or profession	ඉංජිනේරු Engineer	
5. මවගේ නම Mother's	සම්පූර්ණ නම Full name	රාජකර්ම ප්‍රදීප් ආචාර්ය Rajakarm Pradeep Achary
	උපන් දිනය විවාහයේ ප්‍රතිඵලයක් ලෙස Date of birth	1959-07-31
	උපන් ස්ථානය විවාහයේ ප්‍රතිඵලයක් ලෙස Place of birth	දිල්ලම බෝවිල Dillum Bowville
	ජාතිය Race	හින්දු Hindu
වයස Age	7 වසර 06 මාස 7 years 06 months	
6. මව්පියන් විවාහකද? Were parents married?	ඔව් Yes	
7. මුත්තා උපන් ලංකාවේ නම් If grandfather born in Ceylon	මුත්තාගේ සම්පූර්ණ නම His full name	
	මුත්තා උපන් වර්ෂය His year of birth	1979
	මුත්තා උපන් ස්ථානය His place of birth	

8. පියා ලංකාවේ හොඳමද ඕනෑම ලංකාවේ උපන්තේ නම් ඕනෑම නමද ?	සම්පූර්ණ නම ... දුරස්ථ නම ... full name ...	ජී. ආ.
තම පියා ලංකාවේ හොඳමද හෝ ?	උපන් වර්ෂය ... යනුයේ වසර ... year of birth ...	1925
If the father was not born in Ceylon and if great grand- father born in Ceylon, great grandfather's ?	උපන් ස්ථානය ... යනුයේ ස්ථානය ... place of birth ...	කොළඹ
9. දැනුම්දෙන්නාගේ සම්පූර්ණ නම, වැඩ ස්ථානය සහ දැනුම්දෙන්නාගේ කවරෙකු වශයෙන් ද යන්න තමාගේ සම්පූර්ණ නම, වැඩ ස්ථානය, සහ කවරෙකු වශයෙන් ද යන්න Informant's full name, residence, and in what capacity he gives information	ඩොක්ටර් ජනරාල් ජයරත්න ජයවර්ධන මහතාගේ නිවස 16 වන වර්ගයේ පාර කොළඹ 05	
10. දැනුම්දෙන්නාගේ අත්සන තමාගේ අත්සන Informant's signature	(අත්සන)	
11. ලියාපදිංචි කරන දිනය පවුලේ ලියාපදිංචි කිරීමේ දිනය Date of registration	1979 (අගෝස්තු)	
12. ලේකම්ගේ අත්සන පවුලේ ලියාපදිංචි කිරීමේ Registrar's Signature	(අත්සන)	
13. ලියාපදිංචි කිරීමෙන් පසුව ඇතුළත් කරන ලද නමකට කලින් නිමැවූ නම වෙනුවට දැනුම්දෙන්නාගේ නම පවුලේ ලියාපදිංචි කිරීමේදී අනෙකුත් පවුලේ ලියාපදිංචි කිරීමේදී Name inserted or substituted after registration	(නම)	
14. 13 වෙනි අංකයට ඇතුළත් විස්තර කර ඇති පවුලේ දන් කල නමකට කවරෙකු වශයෙන් ද යන්න පවුලේ ලියාපදිංචි කිරීමේදී අනෙකුත් පවුලේ ලියාපදිංචි කිරීමේදී Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information	(නම)	
15. නම ඇතුළත් කිරීමේ හෝ වෙන නමක් යොදා ගැනීමේ දිනය හා දිනකින් ලේකම්ගේ හෝ දිස්ත්‍රික් ලේකම්ගේ අත්සන ලියාපදිංචි කිරීමේ දිනය දිනය : පවුලේ ලියාපදිංචි කිරීමේ දිනය පවුලේ ලියාපදිංචි කිරීමේ දිනය Date of insertion or substitution and District Registrar's or Registrar-General's signature	(අත්සන)	

මෙහි ඇතුළත් කර ඇති සියලුම විස්තර
 සත්‍ය සහ නිවැරදි බවට දැනුම්දෙන්නා
 විසින් පවුලේ ලියාපදිංචි කිරීමේදී
 සහතික කර ඇත.

සාධකය ලේකම් කාර්යාලය
 කොළඹ 05
 2023/08/10
 ජනරාල් ජයරත්න ජයවර්ධන
 දිස්ත්‍රික් ලේකම්
 කොළඹ 05

Embossed seal placed

Embossed seal placed


 Registration B 1
 (High Rag P. & S. C.)*
 12/78

SRI LANKA

No.}

3548



REGISTER OF BIRTHS

Births and Deaths Registration Act (Cap. 110)

District: Kurunegala

Division: Kurunegala City

1. Date and place of birth	On the Second day of November 2006 (Two Thousand and Six) at Teaching Hospital – Kurunegala	
2. Name	DILUKSHA SANDIKA PATHIRANA	
3. Sex	Male	
4. Father's	full name	Rajapaksha Pathirannehelage Don Ruwan Anuruddha
	date of birth	28.12.1973
	place of birth	Teaching Hospital – Kurunegala
	race	Sinhalese
5. Mother's	full name	Henarath Pathirannehelage Saranga Pradeepa Pathirana
	date of birth	28.03.1979
	place of birth	Rideegama
	race	Sinhalese
6. Were parents married?	Yes	
	age	Twenty Seven years
7. If grandfather born in Sri Lanka	his full name	Rajapaksha Pathirannehelage Don Dharmawardana
	his year of birth	16.01.1939
	his place of birth	Kegalle
8. If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka, great grandfather's	full name	} Father was born in Sri Lanka
	year of birth	
	place of birth	
9. Informant's full name, residence and in what capacity he gives information	Rajapaksha Pathirannehelage Don Ruwan Anuruddha, E/38, Wehera, Kurunegala. Father	
10. Informant's signature	<i>Signed illegibly</i>	
11. Date of registration	On the Sixteenth day of November 2006 (Two Thousand and Six)	
12. Registrar's signature	<i>Signed illegibly</i> Medical Registrar G.A.D.U. Gunasingha	


 H.A.Y.K. HETTIARACHCHI

 SWORN TRANSLATOR
 ENGLISH / SINHALA
 DISTRICT COURT, GAMPAHA,
 18 LA, "SWARNAWIMANA" MARAPOLA
 VEYANGODA, SRI LANKA
 yale.pcinfo@gmail.com
 033-2232102, 0777-307881

13. Name inserted or substituted after registration	
14. Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information	
15. Date of insertion or substitution and District Registrar's or Registrar General's signature	

A 24488

10/08/2021

It is certified that this is a true scanned copy of the birth/ marriage / death registration entry filed of record at Kurunegala Divisional Secretariat of Kurunegala District.

Signed illegibly


Additional District Registrar

Divisional Secretariat

Kurunegala

10/08/2021

N.K.B. Ashoka Narasinghe
Additional District Registrar
Divisional Secretariat
Kurunegala
(Official seal placed)



H.A.Y.K. HETTIARACHCHI

SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT COURT, GAMPAHA,
18 LA, "SWARNAWIMANA" MARAPOLA
VEYANGODA, SRI LANKA
yale.pcinfo@gmail.com
033-2232102, 0777-307881

TRANSLATED BY H.A.Y.K.HETTIARACHCHI, SWORN TRANSLATOR AND ATTORNEY AT LAW ON 01ST OF NOVEMBER 2021.

ENGLISH TRANSLATION

Embossed seal placed

Embossed seal placed

Department of Government Printing Sri Lanka

Registration B 1
(High Reg. P. & S. C.)*
12/78



SRI LANKA
REGISTER OF BIRTHS

No.}

3548



Births and Deaths Registration Act (Cap. 117)

District: Kurunegala

Division: Kurunegala City

1. Date and place of birth	On the Sixteenth day of November 2006 (Two Thousand and Six) at Teaching Hospital – Kurunegala	
2. Name	DILUKSHA SANDIKA PATHIRANA	
3. Sex	Male	
4. Father's	full name	Rajapaksha Pathirannehelage Don Ruwan Anuruddha
	date of birth	28.12.1973
	place of birth	Teaching Hospital – Kurunegala
	race	Sinhalese
5. Mother's	full name	Hemaratna Pathirannehelage Sarindu Pradeepa Pathirana
	date of birth	21.03.1977
	place of birth	Rideegama
	race	Sinhalese
6. Were parents married?	Yes	
	age	Twenty Seven years
7. If grandfather born in Sri Lanka	his full name	Rajapaksha Pathirannehelage Don Dharmawardana
	his year of birth	16.01.1939
	his place of birth	Kegalle
8. If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka, great grandfather's	full name	Father was born in Sri Lanka
	year of birth	
	place of birth	
9. Informant's full name, residence and in what capacity he gives information	Rajapaksha Pathirannehelage Don Ruwan Anuruddha, E/38, Wehera, Kurunegala. Father	
10. Informant's signature	Signed illegibly	
11. Date of registration	On the Sixteenth day of November 2006 (Two Thousand and Six)	
12. Registrar's signature	Signed illegibly	Medical Registrar G.A.D.U. Gunasingha

ONLY VALID FOR VERIFICATION THROUGH e-DAS

H.A.Y.K. HETTIARACHCHI
SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT COURT, GAMPAHA,
18 LA, "SWARNAWIMANA" MARAPOLA
VEYANGODA, SRI LANKA
yale.pinfo@gmail.com
033-2232102, 0777-307881

Democratic Socialist Republic of Sri Lanka



This receipt is only to provide reference details of the Attested Documents. This reference details should be used to access the Electronic Document Attestation System for verification purposes by the End User Verification Authorities.

For Secretary, Ministry of Foreign Relations, Colombo, Sri Lanka.

Attested by: 0060 Dated 02/11/2021

The validity period of the Attested Document expires after ONE year



Attestation Reference

1157646

The Ministry of Foreign Relations of Sri Lanka takes the responsibility for the authenticity of the Attested Documents only if they are verified by accessing www.consular.mfa.gov.lk/INSTITUTION/ and entering Attestation Reference Number.

R P D D S PATHIRANA

Certificate of Birth

DS KURUNEGALA

3548E

<p>8. පියා සහ මව්-පියාගේ නොදැනීම් පියාගේ මව්-පියාගේ දරුවන්ගේ නම මව්-පියාගේ தகவல்கள் இலங்கையில் பிறந்த காலத்திலே பூட்டின இலங்கைகளில் அந்தரால் அவர் If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka great-grandfather's</p>	<p>සම්පූර්ණ නම முழுப் பெயர் full name දරුවන් වර්ෂය பிறந்த ஆண்டு year of birth දරුවන් ජාතිය பிறந்த இடம் place of birth</p>	<p style="text-align: center;">800 ලංකාවේ උපන්කම</p>
<p>9. දැනුම් දෙන්නාගේ සම්පූර්ණ නම, සිටීමේ ස්ථානය හා දැනුම් දෙන්නාගේ ස්වරූපය විස්තරයක් සහිත தகவல்களில் முழுப் பெயரும் வழியிடமும், என்ன முறையில் தகவல் கொடுக்கிறார் Informant's full name, residence and in what capacity he gives information</p>		<p>රාජකීය තේරුම්පත් කළමනාකරුගේ දෙපාර්තමේන්තුව E/38, මාලාර, බුරුමනදොර - රිය</p>
<p>10. දැනුම් දෙන්නාගේ අත්සන தகவல்களில் கையொப்பம் Informant's signature</p>		<p style="text-align: center;"><i>[Signature]</i></p>
<p>11. පියාසිටීමේ දිනය பதிவு செய்தும் திகதி Date of registration</p>		<p>2006 (දෙදස හය) ආගෝස්තු මස දින සය හ දින</p>
<p>12. රෙජිස්ට්‍රාර්ගේ අත්සන பதிவுகாரரின் கையொப்பம் Registrar's signature</p>		<p><i>[Signature]</i> රෙජිස්ට්‍රාර් M. S. S. S. S. S.</p>
<p>13. පියාසිටීමේ නිරවද්‍යතාව පිළිබඳ දැනුමක් සහිත ලද තොරතුරු සැපයීමේ නම සහ විස්තරයක් සහිත යොදන ලද නම பதிவு செய்தபின் பதிதாகச் சேர்ந்த அல்லது பதிவாகக் கொடுத்த பெயர் Name inserted or substituted after registration</p>		<p style="text-align: right;">A 24488 2021/08/10</p>
<p>14. 13 වෙනි අංකයට දැනුමක් සහිතව තොරතුරු සැපයීමට තොරතුරු දුන් තැනැත්තාගේ නම සහ එහි දැනුම සැපයීමේ ස්වරූපය විස්තරයක් සහිත பதிவு முன்றாவது விஷயத்துக்குத் தகவல் கொடுத்தவரின் பெயர் என்ன முறையில் தகவலைக் கொடுத்தார் ? Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>		<p>සමාජ සේවකයන් දෙපාර්තමේන්තුවේ සේවය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තැනපත් කර ඇති උපකාරක/විධායක ලේකම්වරයාගේ පරිලෝචන ගත කරන ලද පිටපතක් බව සහතික කරමි.</p>
<p>15. නම දැනුමක් නිරවද්‍යතාව සහ වෙනත් සේවක යෝජනා හා දිනපත් රෙජිස්ට්‍රාර් හෝ රෙජිස්ට්‍රාර් ජනරාල් තැනගේ අත්සන பெயரைப் பதிதாகச் சேர்ந்த அல்லது பதிவாகக் கொடுத்த திகதியும் பதிவு சாரியகர்த்தா அல்லது பெரும் பகுதிப் பதிவுகாரரின் கையொப்பமும் Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>		<p style="text-align: right;">අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සුරැමුණ. 2021/08/10</p>

ඒ.එස්.ඒ. අමරසිංහ
 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
 ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
 සුරැමුණ.



Embossed seal placed

SRI LANKA

No.}

7553




REGISTER OF BIRTHS

Births and Deaths Registration Act (Cap. 110)

District: Kurunegala

Division: Kurunegala City

1.	Date and place of birth	On the Sixteenth day of August 2005 (Two Thousand and Five) at Teaching Hospital – Kurunegala	
2.	Name	KAUSHALI YASARA PATHIRANA	
3.	Sex	Female	
4.	Father's	full name	Rajapaksha Pathirannehelage Don Ruwan Anuruddha
		date of birth	28.12.1973
		place of birth	Kurunegala
		race	Sinhalese
5.	Mother's	full name	Henarath Pathirannehelage Saranga Pradeepa Pathirana
		date of birth	28.03.1979
		place of birth	Rideegama
		race	Sinhalese
	age	Twenty Six years	
6.	Were parents married?	Yes	
7.	If grandfather born in Sri Lanka	his full name	Rajapaksha Pathirannehelage Don Dharmawardana
		his year of birth	Not Known
		his place of birth	Not Known
8.	If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka, great grandfather's	full name	} Father was born in Sri Lanka
		year of birth	
		place of birth	
9.	Informant's full name, residence and in what capacity he gives information	Rajapaksha Pathirannehelage Don Ruwan Anuruddha, E/38, Wehera, Kurunegala. Father	
10.	Informant's signature	Signed illegibly	
11.	Date of registration	On the Twenty Seventh day of August 2005 (Two Thousand and Five)	
12.	Registrar's signature	Signed illegibly Medical Registrar G.A.D.U. Gunasingha	


 H.A.Y.K. HETTIARACHCHI

 SWORN TRANSLATOR
 ENGLISH / SINHALA
 DISTRICT COURT, GAMPAHA,
 18 LA, "SWARNAWIMANA" MARAPOLA
 VEYANGODA, SRI LANKA
 yale.pclinfo@gmail.com
 033-2232102, 0777-307881

13. Name inserted or substituted after registration	
14. Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information	
15. Date of insertion or substitution and District Registrar's or Registrar General's signature	

A 24489

It is certified that this is a true scanned copy of the birth/ marriage / death registration entry filed of record at Kurunegala Divisional Secretariat of Kurunegala District.

Signed illegibly

Additional District Registrar

Divisional Secretariat

Kurunegala

10/08/2021

N.K.B. Ashoka Narasinghe

Additional District Registrar

Divisional Secretariat

Kurunegala

(Official seal placed)



H.A.Y.K. HETTIARACHCHI

SWORN TRANSLATOR

ENGLISH / SINHALA

DISTRICT COURT, GAMPANA,

18 LA, "SWARNAWIMANA" MARAPOLA

YEYANGODA, SRI LANKA

yoie.pcinfo@gmail.com

011-2212102, 0777-307881

TRANSLATED BY H.A.Y.K.HETTIARACHCHI, SWORN TRANSLATOR AND ATTORNEY AT LAW ON 01ST OF NOVEMBER 2021.

ENGLISH TRANSLATION

H 022390-2.000 (2004/11) (P) Department of Government Printing Sri Lanka

Registration B 1
(High Reg. P. & S. C.)*
12/79

Embossed seal placed

SRI LANKA
REGISTER OF BIRTHS

No.)



Births and Deaths Registration Act (Cap. 110)

District: Kurunegala

Division: Kurunegala City

1. Date and place of birth	On the Seventeenth day of August 2005 (Two Thousand and Five) at Teaching Hospital - Kurunegala	
2. Name	KAUSHALI YASARA PATHIRANA	
3. Sex	Female	
4. Father's	full name	Rajapaksha Pathirannehelage Don Ruwan Anuruddha
	date of birth	28.12.1973
	place of birth	Kurunegala
	race	Sinhalese
5. Mother's	full name	H. Narath Pathirannehelage Saranga Pradeepa Pathirana
	date of birth	21.03.1975
	place of birth	Rideegama
	race	Sinhalese
	age	Twenty Six years
6. Were parents married?	Yes	
7. If grandfather born in Sri Lanka	his full name	Rajapaksha Pathirannehelage Don Dharmawardana
	his year of birth	Not Known
	his place of birth	Not Known
8. If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka, great grandfather's	full name	Father was born in Sri Lanka
	year of birth	
	place of birth	
9. Informant's full name, residence and in what capacity he gives information	Rajapaksha Pathirannehelage Don Ruwan Anuruddha, E/38, Wehera, Kurunegala. Father	
10. Informant's signature	Signed illegibly	
11. Date of registration	On the Twenty Seventh day of August 2005 (Two Thousand and Five)	
12. Registrar's signature	Signed illegibly Medical Registrar G.A.D.U. Gunasingha	


H.A.Y.K. HETTIARACHCHI
 SWORN TRANSLATOR
 ENGLISH / SINHALA
 DISTRICT COURT, GAMPAHA,
 18 LA, "SWARNAWIMANA" MARAPOLA
 VEYANGODA, SRI LANKA
 yale.pclnfo@gmail.com
 033-2232102, 0777-307881

Democratic Socialist Republic of Sri Lanka



This receipt is only to provide reference details of the Attested Documents. This reference details should be used to access the Electronic Document Attestation System for verification purposes by the End User Verification Authorities.

For Secretary, Ministry of Foreign Relations, Colombo, Sri Lanka.

Attested by: 0060 Dated 02/11/2021

The validity period of the Attested Document expires after ONE year



Attestation
Reference

1157642

The Ministry of Foreign Relations of Sri Lanka takes the responsibility for the authenticity of the Attested Documents only if they are verified by accessing www.consular.mfa.gov.lk/INSTITUTION/ and entering Attestation Reference Number.

R P D K Y PATHIRANA

Certificate of Birth

DS KURUNEGALA

7553E



ශ්‍රී ලංකා / ශ්‍රී ලංකාව / SRI LANKA

Registration B 1
(194) Reg. P. & S.C. 1
11/78

ලංකා සමස්ත ඉපයීමේ පොතේ ලේඛනය
විවාහයේ ප්‍රතිඵලයක් ලෙස
REGISTER OF BIRTHS

අංකය }
අංක }
No. } 1
 } 07
 } 00 ★

1. ලංකාවේ හා මහා සංගමයේ සියළුම පුද්ගලයන් (110 ටොන් ක්‍රමයට)
විවාහයේ ප්‍රතිඵලයක් ලෙස සියලුම පුද්ගලයන් සඳහා (ප්‍රතිඵලයක් ලෙස 110)
Births and Deaths Registration Act (Cap. 110)

ප්‍රදේශය } කුරුමිගල
District }
සංරක්ෂණ } කුරුමිගල කොටස
Division }

1. ලන්දීන් හා ස්ත්‍රීන් දිනේදී උපත ස්ථානය Date and place of birth	2005 (2005 ජූනි 28) අඟහල ලන්දීන් සමස්ත සමාජය - කුරුමිගල	
2. නම Given Name	ආනන්ද ප්‍රසාද් පතිරත්න	
3. ස්ත්‍රී පුද්ගල ස්වභාවය Sex	මිනිසුන්	
4. පියාණන් Father's	සම්පූර්ණ නම ලන්දීන් සමාජය Full name	රාජපක්ෂ පතිරත්න ප්‍රසාද් පතිරත්න ලන්දීන් සමාජය
	ලන්දීන් දිනය දිනේදී උපත Date of birth	1973. 12. 28
	ලන්දීන් ස්ථානය දිනේදී උපත Place of birth	කුරුමිගල
	රාජ්‍යය රාජ්‍යය Race	සිංහල
5. මව්පියන් Mother's	සම්පූර්ණ නම ලන්දීන් සමාජය Full name	සෙනරත් පතිරත්න ප්‍රසාද් පතිරත්න සෙනරත් ප්‍රසාද් පතිරත්න
	ලන්දීන් දිනය දිනේදී උපත Date of birth	1979. 03. 28
	ලන්දීන් ස්ථානය දිනේදී උපත Place of birth	රිඳිගල
	රාජ්‍යය රාජ්‍යය Race	සිංහල
වයස වයස Age	අවුරුදු විසිහයකි	
6. මව්පියන් විවාහයේදීද ? Were parents married?	ඔව්	
7. මහා පියාණන් ලන්දීන් සමාජයේ උපත ස්ථානය දිනේදී උපත ස්ථානය If grandfather born in Sri Lanka	සම්පූර්ණ නම ලන්දීන් සමාජය His full name	රාජපක්ෂ පතිරත්න ප්‍රසාද් පතිරත්න ලන්දීන් සමාජය
	ඔහු ලන්දීන් වසර දිනේදී උපත His year of birth	නොදන්නා
	ඔහු ලන්දීන් ස්ථානය දිනේදී උපත His place of birth	නොදන්නා

1. මෙහි මව්පියන් විවාහයේදීද යනුවෙන් ලන්දීන් සමාජයේ දැක්වීමට සිදු වුවහොත් මෙහි දැක්විය යුතුය. [අවුරුදු 80 සහ 80 ට වැඩි වයසේ පවතින / P.T.O

<p>8. පියා ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි උපන්තේ නම් ශ්‍රී ලංකාවේ තනතුරක් ඉටු කළේද? If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka great-grandfather's</p>	<p>මවුපියන්ගේ නම Full name උපන් වර්ෂය Year of birth උපන් ස්ථානය Place of birth</p>	<p>පියා ලංකාවේ උපන්තේ.</p>
<p>9. දැනුම් දෙන්නාගේ නම, පදිංචි ස්ථානය හා දැනුම් දෙන්නාගේ කටයුතු විස්තරයක් සහ තනතුරු. Informant's full name, residence and in what capacity he gives information</p>		<p>රජයේ සේවයේ සිටින අයුරු, පිටිය, කුරුමා.</p>
<p>10. දැනුම් දෙන්නාගේ අත්සන Informant's signature</p>		<p><i>[Signature]</i></p>
<p>11. පියාපදිංචි කරන දිනය Date of registration</p>		<p>2006 (දෙසැම්බර්) 9 වන දින</p>
<p>12. රෙජිස්ට්‍රාර්ගේ අත්සන Registrar's signature</p>		<p><i>[Signature]</i> ජෙනරාල් ජී. ජී. ඩී. ඩී. ජෙනරාල්</p>
<p>13. පියාපදිංචි කිරීමෙන් පසුව ඇතුළත් කරන ලද නම හෝ වෙනස් කිරීමක් ඇති බව පෙන්වා දීම Name inserted or substituted after registration</p>		<p>සංස්කරණය කළේ කුරුමා පාලකයාගේ සේවයේ සිටින අයුරු.</p>
<p>14. 13 වැනි අංකයේ ඇතුළත් විස්තර කරනු ලබන පුද්ගලයාගේ නම හෝ වෙනස් කිරීමක් ඇති බව පෙන්වා දීම Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>		<p>දැනුම් දෙන්නාගේ සේවයේ සිටින අයුරු.</p>
<p>15. නම ඇතුළත් කිරීම හෝ වෙනස් කිරීමේ දිනය හා රෙජිස්ට්‍රාර්ගේ අත්සන Date of insertion or substitution and District Registrar's or Register-General's signature</p>		<p>2006.07.10</p>

A 2-1-89

සංස්කරණය කළේ කුරුමා පාලකයාගේ සේවයේ සිටින අයුරු.

දැනුම් දෙන්නාගේ සේවයේ සිටින අයුරු.

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්

දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්

දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්

27/9/2021

ENGLISH TRANSLATION

CM6-1-D54-20210927-0017

Department of Government Printing Sri Lanka

Registration B 115

001737

(High Rag P & S. C.S.,T & E.) 6/77



REGISTER OF MARRIAGES

Marriage Registration Ordinance (Cap. 112)

5874



Embossed Seal Placed

No.}



District : Kurunegala

Division : Hiriylahathpaththuwa

	Male Party	Female Party
1. Names (in full) of Parties	RAJAPAKSHA PATHIRANALAGE DON RUWAN ANURUDDHA	SENARATH PATHIRANNEHELAGE SARANGA PRADEEPA PATHIRANA
2. Age (in years)	Twenty Nine Years	Twenty Four Years
3. Civil Condition	Unmarried	Unmarried
4. Rank or Profession and Race	Businessman	- Sinhalese -
5. Residence	Katupilagolla	Katupilagolla
6. Father's Name (in full)	Rajapaksha Pathiranalage Don Dharmawardana	Senarath Pathirannehelage Piyathissa
7. Rank or Profession of Father	Driver	Retired
8. Name and Division of Registrar who issued Certificate	E.M. Enitkumarihami Hiriylahathpaththuwa	
9. Place of Solemnization of Marriage	At Registrar's Office Meepitiya	

Solemnized by me (~~or in my presence~~) this Twenty Seventh day of June 2003.

Signed legibly as E.M. Enitkumarihami { Registrar (or) Minister (as the case may be)

This Marriage was solemnized between us in the presence of} Signed illegibly
Signed illegibly

1. { Signature of Witness } Signed illegibly

Name in full, Rank or Profession and
Residence of WitnessHerath Mudiyansele Herath
Bank of Ceylon - Security Officer
Ambaghamulawatta- Kurunegala

2. { Signature of Witness } Signed illegibly

Name in full, Rank or Profession and
Residence of WitnessMohomad Sheek Neel Prasantna
Quality Control Manager
No: 12 Thuduwammulla Road Katubedda Moratuwa

Signed before me }

Signed legibly as E.M. Enitkumarihami

{ Registrar (or) Minister

H.A.Y.K. HETTIARACHCHI

SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT COURT, GAMPAHA,
18 LA, "SWARNAWIMANA" MARAPOLA
VEYANGODA, SRI LANKA
yale.pcinfo@gmail.com
033-2232102, 0777-307881

* I certify that the above is a true copy of the statement No: furnished to me under Section 34, Marriage Registration Ordinance (Cap. 112) ; of a Marriage solemnized by (or in the presence of) Minister.

Date of entry in (District Registrar's Register)

District Registrar

* To be filled-up only when entering a Marriage solemnized by a Minister.


A 26110
27/09/2021

I do hereby certify that the foregoing is a true scanned copy of Birth/ Marriage/ Death registration entry filed of record at Divisional Secretariat Rideegama of Kurunegala District.

Signed illegibly
Additional District Registrar
(Official Seal)

Divisional Secretariat
Kurunegala
On 27/09/2021

N.K.B. Ashoka Narasinghe
Additional District Registrar
Divisional Secretariat
Kurunegala
(Official seal placed)


H.A.Y.K. HETTIARACHCHI

SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT COURT, SAMBURA,
18 LA, "SWARNAMANA" MARAPOLA
VETANGODA, SRI LANKA
www.psinfo@gmail.com
033-2232102, 0777-307881

TRANSLATED BY H.A.Y.K.HETTIARACHCHI, SWORN TRANSLATOR AND ATTORNEY AT LAW ON 01ST OF NOVEMBER 2021.

27/9/2021

ENGLISH TRANSLATION

CM6-1-D54-20210927-0017
001737

Department of Government Printing Sri Lanka

Registration B 115

(High Rag P & S. C.S., T & E.) 6/77

Embossed Seal Placed



REGISTER OF MARRIAGES

Marriage Registration Ordinance (Cap. 112)

5874

★

No.)

District : Kurunegala

Division : Hiriyalahathpaththuwa

	Male Party	Female Party
1. Names (in full) of Parties	RAJAPAKSHA PATHIRANALAGE DON SUWANI NURUDHA	SENARATH PATHIRANNEHELAGE SARANGA RADEEPA PATHIRANA
2. Age (in years)	Twenty Nine Years	Twenty Four Years
3. Civil Condition	Unmarried	Unmarried
4. Rank or Profession and Race	Businessman	- Sinhalese -
5. Residence	Katupilagolla	Katupilagolla
6. Father's Name (in full)	Rajapaksha Pathiranalage Don Dharmawardana	Senarath Pathirannehelage Piyathissa
7. Rank or Profession of Father	Driver	Retired
8. Name and Division of Registrar who issued Certificate	E.M. Enitkumarihami Hiriyalahathpaththuwa	
9. Place of Solemnization of Marriage	At Registrar's Office Meepitiya	

Solemnized by me (~~or in my presence~~) this Twenty Seventh day of June 2023.

Signed legibly as E.M. Enitkumarihami

{ Registrar (or) Minister (as the case may be)

This Marriage was solemnized between us in the presence of

Signed illegibly

Signed illegibly

1. { Signature of Witness } Signed illegibly

Name in full, Rank or Profession and Residence of Witness

Hera h
Audiyanalage Hera h
Rank of Ceylon - Security Officer
Ambaganamulawatta - Kurunegala

2. { Signature of Witness } Signed illegibly

Name in full, Rank or Profession and Residence of Witness

Mohomad Sheek Neel Prasantna
Quality Control Manager
No: 12 Thuduwammulla Road Katubedda Moratuwa

Signed before me }

Signed legibly as E.M. Enitkumarihami

{ Registrar (or) Minister


H.A.Y.K. HETTIARACHCHI
SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT COURT, GAMPAHA,
18 LA, "SWARNAWIMANA" MARAPOLA
VEYANGODA, SRI LANKA
yale.pclinfo@gmail.com
033-2232102, 0777-307881

Democratic Socialist Republic of Sri Lanka



This receipt is only to provide reference details of the Attested Documents. This reference details should be used to access the Electronic Document Attestation System for verification purposes by the End User Verification Authorities.

For Secretary, Ministry of Foreign Relations, Colombo, Sri Lanka.

Attested by: 0060

Dated 02/11/2021

The validity period of the Attested Document expires after ONE year

Attestation
Reference

1157640

The Ministry of Foreign Relations of Sri Lanka takes the responsibility for the authenticity of the Attested Documents only if they are verified by accessing www.consular.mfa.gov.lk/INSTITUTION/ and entering Attestation Reference Number.

H P S P PATHIRANA

Certificate of Marriage

DS KURUNEGALA

5874E



විවාහ ලේකම් පොත

විවාහ පත්‍රිකාවේ ප්‍රකාශන REGISTER OF MARRIAGES

විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (112 වැනි පරිච්ඡේදය)
විවාහ පත්‍රිකා සටහන (අනු. 112)
Marriage Registration Ordinance (Cap. 112)

අංකය 5374
නි. No.

දිස්ත්‍රික්කය District:	පුරුෂ පක්ෂය Male Party	ස්ත්‍රී පක්ෂය Female Party
1. දෙපාර්තමේන්තුවේ නම Names (in full) of Parties	රාජේශ්වර්ණ ප්‍රනාන්දු	සොහොන ප්‍රනාන්දු
2. වයස (අවුරුදු ගණන) Age (in years)	27	25
3. සාමාන්‍ය තත්වය Civil Condition	විවාහ නොවූ	විවාහ නොවූ
4. තරුණියේ සේවයේ ස්ථානය සහ වර්ගය Rank or Profession and Race	සාමාන්‍ය - සිංහල	සාමාන්‍ය - සිංහල
5. ස්ථිර ස්ථානය Residence	කොළඹ 05	කොළඹ 05
6. පියාගේ නම Father's Name (in full)	රාජේශ්වර්ණ ප්‍රනාන්දු	සොහොන ප්‍රනාන්දු
7. පියාගේ තරුණියේ සේවයේ ස්ථානය සහ වර්ගය Rank or Profession of Father	සාමාන්‍ය	විවාහ නොවූ
8. ලේකම්වරයාගේ නම සහ විෂයය Name and Division of Registrar who issued Certificate	ආ. ආර්. ජයරත්න විවාහ විෂයය	
9. විවාහ සම්පූර්ණ කළ ස්ථානය Place of Solemnization of Marriage	කොළඹ 05	

මම 20 වැනි දින 2021 දී මෙම විවාහය සම්පූර්ණ කළෙමි.

Solemnized by me (or in my presence) this 20 day of 2021

ආ. ආර්. ජයරත්න විවාහ විෂයය
Registrar (or) Minister (as the case may be).

මෙම විවාහය මාගේ පැහැදිලිව පැහැදිලිව පැවැත්වූ විවාහයක් ලෙස සම්පූර්ණ කළාමි.

This Marriage was solemnized between us in the presence of

1. සාක්ෂිකරුවන්ගේ අත්සන
Signature of Witness
සාක්ෂිකරුවන්ගේ නම, වයස, සේවයේ ස්ථානය සහ වර්ගය සහ ස්ථිර ස්ථානය
Name in full, Rank or Profession and Residence of Witness
2. සාක්ෂිකරුවන්ගේ අත්සන
Signature of Witness
සාක්ෂිකරුවන්ගේ නම, වයස, සේවයේ ස්ථානය සහ වර්ගය සහ ස්ථිර ස්ථානය
Name in full, Rank or Profession and Residence of Witness

සාක්ෂිකරුවන්ගේ අත්සන සහ නම
සාක්ෂිකරුවන්ගේ අත්සන සහ නම
සාක්ෂිකරුවන්ගේ අත්සන සහ නම

මා ඉදිරිපිට අත්සන් කරමි.
Signed before me.
මෙම ඉදිරිපිට දැක්වූ විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (112 වැනි පරිච්ඡේදය) 34 වැනි වගන්තිය යටතේ මා මෙම පටක ඇති දේ සම්පූර්ණ කළෙමි.

මම සහතික කරමි මෙය සත්‍ය පිටපතක් බවයි.
I certify that the above is a true copy of the Statement No. furnished to me under Section 34, Marriage Registration Ordinance (Cap. 112); of a Marriage Solemnized by (or in the presence of) Minister.


දිස්ත්‍රික් ලේකම්වරයාගේ පොතේ ඇතුළත් කළ දිනය
Date of entry in District Registrar's Register

දෙපාර්තමේන්තුවේ ලේකම්වරයාගේ අත්සන සහ නම
District Registrar.

To be filled up only when entering a Marriage Solemnized by a Minister.

A 26110
2021/09/27

මහලු දේශපාලන පිළිබඳව
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාල
වල ඇති උපන්/මරණ/විවාහ ලේඛනයන්හි
පරිලෝචන ගත කරන ලද පිටපතක් බව
තහවුම් කරමි


අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාල්
(හිල මුද්‍රාව)

පාලන ජ්‍යෙෂ්ඨ කාර්යාල
අංක: 2021/09/27

එන්.කේ.බී. අනන්ත නරසිංහ
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාල්
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය
කුරුණෑගල.

Certificate on residence and character issued by the Grama Niladhari

This certificate issued by the Grama Niladhari of the Division in which the applicant resides is valid only for 06 months from the date countersigned by the Divisional Secretary.

(1) (a) District and Divisional Secretary's Division } Kurunegala - Kurunegala
(b) Grama Niladhari Division and Number } 608 – Wehera West
(c) Whether applicant is personally known to the Grama Niladhari } Yes
(d) If so, since when } Since about 7 years
(2) Information about Applicant
(a) Name and Address } Mrs. HENARATH PATHIRANNEHALAGE SARANGA PRADEEPA PATHIRANA E 38, Wehera, Kurunegala
(b) Sex } Female
(c) Age } 42 Years
Civil Status } Married
(d) Whether Sri Lankan } Yes
Religion } Buddhism
(e) Present Occupation } In a Privet institution
(f) Period of residence in the village } About 18 years
i National Identity Card No. } 795881816V
ii Number of the Electoral Register and Particulars of Registration } R. No. 705 E.D. No. - 15 - K/Gala P.D. - O - K/Gala
(g) Name and Address of the father } Senarath Pathirannehelage Senarath Piyathissa Servisto Waththa, Katupilagolla, Dodamgaslanda
(h) Purpose for which the certificate is required } Confirmation of residence, for foreign employment
(i) Usual Signature / Thumb Impression } "This document was Issued without obtaining the signature of the applicant due to Covid 19 pandemic"
(3) Other Information
(a) Period of residence in the Grama Niladhari Division } About 18 years
(b) Nature of other evidences in proof of the period of residence } 2020 Electoral Register
(c) Whether the applicant has been convicted by a Court of Law? } Not reported yet
(d) Whether he / she has taken an interest in public activities social service work, Community Work etc.? } Yes


H.A.Y.K. HETTIARACHCHI
SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT COURT, GAMPAHA,
18 LA, "SWARNAWIMANA" MARAPOLA
VEYANGODA, SRI LANKA
yale.pcinfo@gmail.com
033-2232102, 0777-307881

(e) His / her character } Good

Remarks :

It is hereby certified that the above particulars are correct to the best of my knowledge, he / she is a citizen of Sri Lanka by descent/ registration, his/ her Certificate of Registration Number is 795881816V and that it has been issued by D.R.P.

Date } 23/10/2021

Signed illegibly
Signature of Grama Niladhari and Official Stamp

Grama Niladari
No. 806, Wehera West Division
Kuru/ D/ D/ Secretariat
Kurunegala
(Official Seal Placed)

Counter Signature }

Divisional Secretary }

Date }


H.A.Y.K. HETTIARACHCHI
SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT COURT, GAMPAHA,
18 LA, "SWARNAWIMANA" MARAPOLA
VEYANGODA, SRI LANKA
yale.pcinfo@gmail.com
033-2232102, 0777-307881

TRANSLATED BY H.A.Y.K.HETTIARACHCHI, SWORN TRANSLATOR AND ATTORNEY AT LAW ON 01ST OF NOVEMBER 2021

Grama Niladari
No. 806, Wehera West Division
Kuru/ D/ D/ Secretariat
Kurunegala
(Official Seal Placed)

ENGLISH TRANSLATION

B
1 509259

D.S.04

Certificate on residence and character issued by the Grama Niladhari

This certificate issued by the Grama Niladhari of the Division in which the applicant resides is valid only for 06 months from the date countersigned by the Divisional Secretary.

(1) (a) District and Division / Secretary's Division } Kurunegala - Kurunegala	
(b) Grama Niladhari Division and Number } 608 - Wehera West	
(c) Whether applicant is personally known to the Grama Niladhari } Yes	
(d) If so, since when } Since about 7 years	
(2) Information about Applicant	
(a) Name and Address } Mrs. HENARATH PATHIRANNEHALAGE SARANGA PRADEEPA PATHIRANA E 38, Wehera, Kurunegala	
(b) Sex } Female	
(c) Age } 44 Years Civil Status } Married	
(d) Whether Sri Lankan } Yes	Religion } Buddhism
(e) Present Occupation } In a Privat institution	
(f) Period of residence in the village } About 18 years	
i National Identity Card No. } 795881816V	
ii Number of the Electoral Register and Particulars of Registration } R. No. 705 E.D. No. - 15 - K/Gala P.D. - O - K/Gala	
(g) Name and Address of the father } Senarath Pathirannehalage Senarath Piyarajasa Sewriso Wattitha, Kattapilayella, Dodarigala, Kurunegala	
(h) Purpose for which the certificate is required } Confirmation of residence, for foreign employment	
(i) Usual Signature / Thumb Impression } "This document was Issued without obtaining the signature of the applicant due to Covid 19 pandemic"	
(3) Other Information	
(a) Period of residence in the Grama Niladhari Division } About 18 years	
(b) Nature of other evidences in proof of the period of residence } 2020 Electoral Register	
(c) Whether the applicant has been convicted by a Court of Law? } Not reported yet	
(d) Whether he / she has taken an interest in public activities social service work, Community Work etc.? } Yes	


H.A.Y.K. HETTIARACHCHI
SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT COURT, GAMPAHA,
18 LA, "SWARNAWIMANA" MARAPOLA
VEYANGODA, SRI LANKA
yale.pcinfo@gmail.com
033-2232102, 0777-307881

Democratic Socialist Republic of Sri Lanka

This receipt is only provide reference details of the Attested Documents. This reference details should be used to access the Electronic Document Attestation System for verification purposes by the End User Verification Authorities.

For Secretary, Ministry of Foreign Relations, Colombo, Sri Lanka.

Attested by: 0060 Dated 02/11/2021

The validity period of the Attested Document expires after ONE year



Attestation
Reference

1157638

The Ministry of Foreign Relations of Sri Lanka takes the responsibility for the authenticity of the Attested Documents only if they are verified by accessing www.consular.mfa.gov.lk/INSTITUTION/ and entering Attestation Reference Number.

H P S P PATHIRANA

Gramaniladari Certificate

DS KURUNEGALA

509259E

(3) වෙනත් විස්තර **வேறு விவரங்கள்** Other Information

(අ) ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පදිංචි සිටි කාලය
 (அ) கிராம உத்தியோகத்தர் பிரிவில் வசித்த காலம் } 2008 18 වන වර්ෂය
 (a) Period of residence in the Grama Niladhari Division

(අ) පදිංචි සිටි කාලය වස්තු කිරීම සඳහා වෙනත් සාක්ෂිවල ස්වභාවය
 (ஆ) வதிவுக் காலத்தை நிரூபிப்பதற்காக உள்ள மற்றைய சான்றுகளின் தன்மை } 2008 ජූලි 2008 ජූලි 2008 ජූලි 2008 ජූලි
 (b) Nature of other evidences in proof of the period of residence

(අ) දඬුවම්කරු/කාරිය ලසාවකින් වරදකරු කර තිබේද?
 (இ) விண்ணப்பதாரர் நீதிமன்றமொன்றினால் குற்றவாளியாகக்கப்பட்டாருள்ளாரா? } බෙහෙවින් නොවීය
 (c) Whether the Applicant has been convicted by a Court of Law ?

(අ) පොදු වැඩ, සමාජ සේවා වැනි ආදිය සම්බන්ධයෙන්-ඉහු/ඇය උනන්දුවක් දක්වා තිබේද?
 (ஈ) பொது வேலைகள்/சமூக சேவைகள் என்பவற்றில் அவர் ஆர்வம் காட்டியுள்ளாரா? } ඔව්
 (d) Whether he/she has taken an interest in public activities social service work, Community Work etc. ?

(අ) ඉහු/ඇයගේ චරිතය
 (உ) அவரின் குணநலம் } හොඳයි
 (e) His/her character

(4) වෙනත් කරුණු **வேறு விவரங்கள்** Remarks
 Remarks

ඉහත සඳහන් තොරතුරු මා දන්නා තරමින් නිවැරදි බවට දඬුවම්කරු/කාරිය ලසාවකින් කිරීමෙන්/පරම්පරාවෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු බවට ඉහු/ඇයගේ ලියාපදිංචි කිරීමේ සහතිකයෙහි අංකය 75881816 වන සිටින්නා වූ පු.ප.ග. විසින් නිකුත් කර ඇති බවට මෙයින් සහතික කරමි.

மேற்போந்த விடயங்கள் நான் அறிந்த அளவில் சரியானவையென்றும் விண்ணப்பதாரர் பதிவுசெய்யப்பட்ட/பரம்பரை வழியில் இலங்கை பிரசை என்றும் அவர் பதிவு செய்யப்பட்ட சான்றிதழின் இலக்கம் என்றும் அது ஆல் வழங்கப்பட்டுள்ளதென்றும் இத்தால் உறுதிப்படுத்துகிறேன்.

It is hereby certified that the above particulars are correct to the best of my knowledge, he/she is a citizen of Sri Lanka by descent/registration, his/her Certificate of Registration Number is and that it has been issued by

ග්‍රාම නිලධාරීගේ අත්සන සහ මුද්‍රාව
 கிராம உத்தியோகத்தர் பிரிவு அதிகாரப்பூர்வ அலுவலக முத்திரையும்.
 Signature of Grama Niladhari and Official Stamp
 කුරුමාගල

දිනය
 திகதி } 2021/10/23
 Date

අනු අත්සන
 மேலொப்பம் }
 Counter Signature

ප්‍රාදේශීය ලේකම්
 பிரதேசச் செயலாளர் }
 Divisional Secretary

දිනය
 திகதி }
 Date

A F F I D A V I T

I, the undersigned **HENARATH PATHIRANNEHELAGE SARANGA PRADEEPA PATHIRANA**, holder of the National Identity Card No. 795881816 V and Passport No. N8346426, residing at E38, Wehera, Kurunegala, Sri Lanka being a Buddhist do hereby solemnly, sincerely and truly affirm as follows;

1. That I am the above named Affiant.
2. That I am residing at the above address and that I am a citizen of Sri Lanka by birth and I am married person.
3. I further state that my present Passport number is N8346426 and my previous Passport Numbers are M0213562 and N1103281.
4. I further state that in my Birth Certificate bearing No. 2330 (cage 2), my name has been stated as **SARANGA PRADEEPA PATHIRANA** and in the aforesaid Birth Certificate, my father's name has been stated as **HENARATH PATHIRANNEHELAGE PIYATHISSA** accordingly, my father's surname is "**HENARATH PATHIRANNEHELAGE**". Accordingly, my full name is **HENARATH PATHIRANNEHELAGE SARANGA PRADEEPA PATHIRANA**.
5. In my present Passport bearing No. N8346426, in my Sri Lankan Police Report bearing No. 36278/2021/N, in my Certificate of Care Giving Training Course issued by Sri Lanka Bureau of Foreign Employment, in my daughter's Birth Certificate bearing No. 7553 and my son's Birth Certificate bearing No. 3548, my name has been correctly stated as **HENARATH PATHIRANNEHELAGE SARANGA PRADEEPA PATHIRANA**. In my National Identity Card bearing No. 795881816 V, in my Grama Niladhari Certificate bearing No. R/1 509259, my name has been inadvertently stated as **HENARATH PATHIRANNEHELAGE SARANGA PRADEEPA PATHIRANA**. In my previous Passport Numbers M0213562 and N1103281, my name has been inadvertently stated as **HENARATH PATHIRANNAHALAGE SARANGA PRADEEPA PATHIRANA**. In my Marriage Certificate bearing No. 5874, my name has been inadvertently stated as **SENARATH PATHIRANNEHELAGE SARANGA PRADEEPA PATHIRANA**. In the Official Statement of General Certificate of Education (Ordinary Level) Examination in 1995 (Serial No. JVFC-819359), my name has been inadvertently stated as **HENARATH PATHIRANALAGE SARANGA PRADEEPA PATHIRANA**. I declare that, I am the one and only identical person referred by the above names.
6. In my Grama Niladhari Certificate bearing No. R/1 509259, my address has been stated as **E38, Wehera, Kurunegala**. In my National Identity Card bearing No. 795881816 V, my address has been stated as **E 38, Wehera, Kurunegala**. In my Police Report bearing No. 36278/2021/N, my address has been stated as **E38, Wehera, Kurunegala, Sri Lanka**. I further affirm that all above address refer to the same residential place of mine at present.

Family details

7. Details of my spouse

- I. That **Mr. RAJAPAKSHA PATHIRENNEHELAGE DON RUWAN ANURUDDHA** (According to my spouse's Present Passport bearing N7770249, National Identity Card bearing No. 198132001623 and our Marriage Certificate bearing No. 5874) is my Lawful Husband.
- II. My spouse's most accurate name is **RAJAPAKSHA PATHIRANNEHELAGE DON RUWAN ANURUDDHA**. In my spouse's present Passport bearing N7770249, in our Marriage Certificate bearing No. 5874, his name has been stated as **RAJAPAKSHA PATHIRANALAGE DON RUWAN ANURUDDHA**. I declare that both above names refer to my spouse and no any other person.
- III. My Spouse's most accurate address is **E38, Wehera, Kurunegala**. In his National Identity Card bearing No. 733630175 v, his address has been stated as **E/38, Wehera, Kurunegala**. I further affirm that both above address refer to the same residential place of my spouse at present.
- IV. He is presently residing in Sri Lanka at my address mentioned above.

Details of my parents

8. Father

- I. My father is **HENARATH PATHIRANNEHELAGE PIYATHISSA** (According to my father's National Identity Card bearing No. 195608310125 and my Birth Certificate bearing No. 2330).

- II. My father's most accurate name is **HENARATH PATHIRANNEHELAGE PIYATHISSA**. In his National Identity Card bearing No. 195608310125, his name has been stated as **SENARATH PATHIRANNAHALAGE SENARATH PIYATHISSA**. In my Grama Niladhari Certificate bearing No. R/1 509259, his name has been stated as **SENARATH PATHIRANNEHELAGE SENARATH PIYATHISSA** I declare that all above names refer to my father and no any other person.
- III. My father's most accurate address is **Servisto Waththa, Katupilagolla, Dodangaslanda**. In his National Identity Card bearing No. 195608310125, his address has been stated as **Servisto Waththa, Katupilagolla, Dodangaslanda**. I further affirm that both above address refer to the same residential place of my father at present.

9. Mother

- I. My mother is **RAJAPAKSHA ARACHCHILAGE KAMALAWATHI HAMINE** (According to my mother's National Identity Card bearing No. 596821880 V and my Birth Certificate bearing No. 2330).
- II. My mother's most accurate name is **RAJAPAKSHA ARACHCHILAGE KAMALAWATHI HAMINE**. In my Birth Certificate bearing No. 2330, her name has been stated as **RAJAPAKSHA ARACHCHILAGE KAMALAWATHI**. I declare that both above names refer to my mother and no any other person.
- III. My mother's most accurate present address is **Servisto Waththa, Katupilagolla, Dodangaslanda**. In her National Identity Card bearing No. 596821880 V, her address has been stated as **443/2, Alakolamada, Dodangaslanda**. It was the address at which my mother resided, at the time of obtaining her National Identity Card.

10. Details of my children

I have two children.

- I. **KAUSHALI YASARA PATHIRANA** is my daughter and she was born on 16th day of August 2005. Her Birth Certificate number is 7553. She is presently residing in Sri Lanka at my address mentioned above.
- II. **DILUKSHA SANDIKA PATHIRANA** is my son and he was born on 02nd day of November 2006. His Birth Certificate number is 3548. He is presently residing in Sri Lanka at my address mentioned above.

11. Brothers and sisters

I have one brother and one sister.

12. That I wish to go to Israel for my further prospects and I do declare and affirm that I have no my mother, my father, my daughter and my son, my brother and my sister or any other relatives or friends who is/are working or living in Israel. I have never been to Israel before.
13. That this affidavit has been done and signed by me and I do declare and affirm that everything stated in it is true to the best of my knowledge.



Affiant

**HENARATH PATHIRANNEHELAGE SARANGA
PRADEEPA PATHIRANA**

Read over and explained the content of the foregoing affidavit within named and then on appearing to understand the same, the affiant placed her signature at Veyangoda on this 01st day of November 2021.

H.A.Y.K. HETTIARACHCHI (LL.B. COLOMBO)
ATTORNEY-AT-LAW (A 20893)
COMMISSIONER FOR OATHS & COMPANY SECRETARY
18LA, "SWARNAWIMANA"
MARAPOLA, VEYANGODA.
033-2297879, 0777-307881

SC/Regi/Fori/Certify/.....4351...../20.21.....

Without any liability as to the contents and for the format,
I hereby certify that Mr/Ms H.A.Y.K. Hettiarachchi
is an Attorney-at-Law of the Supreme Court of Sri Lanka.

Saranga
For the Registrar,
Supreme Court of Sri Lanka.

Udeni H. De Silva
Judicial Registrar - Grade III
Justice of Peace
Supreme Court
Colombo 12.

Before me
Commissioner for Oaths

02/11/2021

AFFIDAVIT

I, the undersigned **HENARATH PATHIRANNEHELAGE SARANGA PRADEEPA PATHIRANA**, holder of the National Identity Card No. 795881816 V and Passport No. N8346426, residing at E38, Wehera, Kurunegala, Sri Lanka being a Buddhist do hereby solemnly, sincerely and truly affirm as follows:

1. That I am the above named Affiant.
2. That I am residing at the above address and that I am a citizen of Sri Lanka by birth in a married person.
3. I further state that my present passport number is N8346426 and my previous passport Numbers are M0213563 and N1103281.
4. I further state that in my Birth Certificate bearing No. 2330 (page 2), my name has been stated as **SARANGA PRADEEPA PATHIRANA** and in the aforesaid Birth Certificate, my father's name has been stated as **HENARATH PATHIRANNEHELAGE PIYATHISSA** accordingly, my father's surname is "HENARATH PATHIRANNEHELAGE". Accordingly, my full name is **HENARATH PATHIRANNEHELAGE SARANGA PRADEEPA PATHIRANA**.
5. In my present Passport bearing No. N8346426, in my Sri Lankan Police Report bearing No. 36278/2021/N, in my Certificate of Care Giving Training Course issued by Sri Lanka Bureau of Foreign Employment, in my daughter's Birth Certificate bearing No. 7553 and my son's Birth Certificate bearing No. 3548, my name has been correctly stated as **HENARATH PATHIRANNEHELAGE SARANGA PRADEEPA PATHIRANA**. In my National Identity Card bearing No. 795881816 V, in my Grama Niladhari Certificate bearing No. R/1 509259, my name has been inadvertently stated as **HENARATH PATHIRANNEHELAGE SARANGA PRADEEPA PATHIRANA**. In my previous Passport Numbers M0213563 and N1103281, my name has been inadvertently stated as **HENARATH PATHIRANNEHELAGE SARANGA PRADEEPA PATHIRANA**. In my Marriage Certificate bearing No. 5874, my name has been inadvertently stated as **HENARATH PATHIRANNEHELAGE SARANGA PRADEEPA PATHIRANA** in the Official Statement of General Certificate of Education (Ordinary Level) Examination in 1995 (Serial No. UVFL-819359), my name has been inadvertently stated as **HENARATH PATHIRANALAGE SARANGA PRADEEPA PATHIRANA**. I declare that, I am the one and only identical person referred by the above names.
6. In my Grama Niladhari Certificate bearing No. R/1 509259, my address has been stated as **E38, Wehera, Kurunegala**. In my National Identity Card bearing No. 795881816 V, my address has been stated as **E 38, Wehera, Kurunegala**. In my Police Report bearing No. 36278/2021/N, my address has been stated as **E38, Wehera, Kurunegala, Sri Lanka**. I further affirm that all above address refer to the same residential place of mine at present.

Family details

7. Details of my spouse
 - i. That **Mr. RAJAPAKSHA PATHIRENNEHELAGE DON RUWAN ANURUDDHA** (According to my spouse's Present Passport bearing No. N7770249, National Identity Card bearing No. 733630175 V and our Marriage Certificate bearing No. 5874) is my Lawful Husband.
 - ii. My spouse's most accurate name is **RAJAPAKSHA PATHIRANNEHELAGE DON RUWAN ANURUDDHA** in my spouse's present Passport bearing N7770249, in our Marriage Certificate Bearing No. 5874, his name has been stated as **RAJAPAKSHA PATHIRANALAGE DON RUWAN ANURUDDHA**. I declare that both above names refer to my spouse and no any other person.
 - iii. My Spouse's most accurate address is **E38, Wehera, Kurunegala**. In his National Identity Card bearing No. 733630175 v, his address has been stated as **E/38, Wehera, Kurunegala**. I further affirm that both above address refer to the same residential place of my spouse at present.

IV. He is presently residing in Sri Lanka at my address mentioned above.

Details of my parents

8. Father
 - i. My father is **HENARATH PATHIRANNEHELAGE PIYATHISSA** (According to my father's National Identity Card bearing No. 195608310125 and my Birth Certificate bearing No. 2330).

Democratic Socialist Republic of Sri Lanka



This receipt is only to provide reference details of the Attested Documents. This reference details should be used to access the Electronic Document Attestation System for verification purposes by the End User Verification Authorities.

For Secretary, Ministry of Foreign Relations, Colombo, Sri Lanka.

Attested by: 0060 Dated 02/11/2021

The validity period of the Attested Document expires after ONE year



Attestation Reference

1157634

The Ministry of Foreign Relations of Sri Lanka takes the responsibility for the authenticity of the Attested Documents only if they are verified by accessing www.consular.mfa.gov.lk/INSTITUTION/ and entering Attestation Reference Number.

H P S P PATHIRANA

Affidavits and Notary Documents

SUPREME COURT

AFFIDAVIT

ENGLISH TRANSLATION



SRI LANKA

NATIONAL IDENTITY CARD

No. : 195608310125

Name : SENARATH PATHIRANNAHALAGE SENARATH PIYATHISSA

Sex : Male

Date of Birth : 23/03/1956

Holder's Signature : *Signed illegibly*

P 6Q601H26 - O

02USW - 144

Address : SERVISTO WATHTHA, KATUPLAGOLLA, DODANGASLANDA

Date of Issue : 18/02/2020

Place of Birth : KURUNEGALA

Signed illegibly


Commissioner General

Registration of Persons Act, No. 32 of 1968

TRANSLATED BY H.A.Y.K.HETTIARACHCHI, SWORN TRANSLATOR AND ATTORNEY AT LAW ON 01ST OF NOVEMBER 2021.

H.A.Y.K. HETTIARACHCHI
SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT COURT, GAMPAHA,
18 LA, "SWARNAWIMANA" MARAPOLA
VEYANGODA, SRI LANKA
yale.pcinfo@gmail.com
033-2232102, 0777-307881

ENGLISH TRANSLATION



අප විසින් 2021 අගෝස්තු 11 වන දින රාජකාරි කාර්යාලයේ පැවැත්වූ විමර්ශන මගින් මෙහි පෙන්වා දෙන පුද්ගලයාගේ සත්‍ය ස්වභාවය තීරණය කර ඇත. මෙහි පෙන්වා දෙන පුද්ගලයාගේ සත්‍ය ස්වභාවය තීරණය කර ඇත.

3/1/21
 අධ්‍යක්ෂ ජනරාල්
 රජකාරි කාර්යාලය

Sri Lanka

596821880 V

THE PHOTOGRAPH OF THE BEARER
 RAJAPAKSHA ARACHCHILAGE KAMALAWATHI

07.02.82
 Date

Signed illegibly
 Commissioner of Registration of Persons

Registration of persons Act No. 32 of 1968

Signed illegibly 07/02/82

Name :- RAJAPAKSHA ARACHCHILAGE KAMALAWATHI
 HAMINE

Other names :- Female/ Male

Date of Birth :- 30-06-1959 Birth Place:- Rideegama

Occupation :-

Residence :- 443/2, Alakolamada, Dodangaslanda (15-136)

It is herewith certified that the person who appears in the photograph pasted on the middle here, is RAJAPAKSHA ARACHCHILAGE KAMALAWATHI HAMINE bearer of the National Identity Card bearing No.596821880 V.

Signed illegibly

Photograph


Gramma Niladhari
 No, 548, Korossa Division
 Kurru/Ridee/D.S/ Office
 Rideegama
 (Official Seal Placed)

TRANSLATED BY H.A.Y.K.HETTARACHCHI, SWORN TRANSLATOR AND ATTORNEY AT LAW ON 01ST OF NOVEMBER 2021.

H.A.Y.K. HETTARACHCHI
 SWORN TRANSLATOR
 ENGLISH / SINHALA
 DISTRICT COURT, GAMPAHA,
 18 LA, "SWARNANAVIMANA" MARAPOLA
 VEYANGODA, SRI LANKA
 velle.pchinfo@gmail.com
 033-2232102, 0777-307881



ENGLISH TRANSLATION



SRI LANKA

733630175 v

Date: 03/06/2015

6

Signed illegibly

Commissioner of Persons
Registration Department

Registration of Persons Act (No. 32 of 1968)

Name:- RAJAPAKSHA PATHIRANNEHELAGE DON RUWAN

Other names :- ANURUDDHA

Female/ Male

Date of Birth :- 28/12/1973

Birth Place:- Kurunegala

Occupation :-

Residence :- E/38, Wehera, Kurunegala

F 5934040


15SHIN1283686-L

TRANSLATED BY H.A.Y.K.HETTIARACHCHI, SWORN TRANSLATOR AND
ATTORNEY AT LAW ON 01ST OF NOVEMBER 2021.


H.A.Y.K. HETTIARACHCHI
SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT COURT, GAMPANA,
18 LA, "SWARNAWIMANA" MARAPOLA
VEYANGODA, SRI LANKA
yale.pcinfo@gmail.com
033-2232102, 0777-307881



ENGLISH TRANSLATION



SRI LANKA

795881816 v

Date: 30.03.2010

6

Signed illegibly
Commissioner of Persons
Registration Department

Registration of Persons Act (No. 32 of 1968)

Signed illegibly
03/30

Name:- HENARATH PATHIRANNEHALAGE SARANGA PRADEEPA PATHIRANA

Other names :-

Female/ Male

Date of Birth :- 28.03.1979

Birth Place:- Rideegama

Occupation :-

Residence :- E 38, Wehera, Kurunegala

F 0973874

B - 02 - 15 LA 923747

TRANSLATED BY H.A.Y.K.HETTIARACHCHI, SWORN TRANSLATOR AND
ATTORNEY AT LAW ON 01ST OF NOVEMBER 2021.


H.A.Y.K. HETTIARACHCHI
SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT COURT, GAMPAHA,
18 LA, "SWARNAWIMANA" MARAPOLA
VEYANGODA, SRI LANKA
yale.pcinfo@gmail.com
033-2232102, 0777-307881



Serial No. UVFC- 819359

DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA

Department of Examinations
National Evaluation & Testing Service
P.O. Box 1503, COLOMBO, SRI LANKA

OFFICIAL STATEMENT

My Ref. O84811

Date 2021/09/28

General Certificate of Education (Ordinary Level) Examination, Sri Lanka.

Name in Full : HENARATH PATHIRANALAGE SARANGA PRADEEPA
PATHIRANA

Year of Examination : 1995

Index Number : 54121183

Table with 3 columns: SUBJECT, GRADE, DEFINITION. Lists subjects like BUDDHISM, SINHALA LANGUAGE & LITT., ENGLISH, SCIENCE, MATHS, HISTORY & SOCIAL STUDIES, DANCING - SINHALA, HOME ECONOMICS with their respective grades and definitions.

This statement should be accepted as evidence of candidate's successful performance only if it carries the embossed seal of the Department of Examinations, Sri Lanka.

RANGE OF MARKS

Table showing G.C.E. (O/L) and G.C.E. (A/L) mark ranges and symbols. Columns include Range, Grade, and Symbol for both examination types.

Please Note :- This certificate has been printed using UV (Ultra Violet) technology (i.e. Sri Lankan Emblem, etc.). Please verify special UV markings for Authenticity.

H. Wijesiri
Deputy Commissioner of Examinations
Certificate Branch
Department of Examinations, Sri Lanka
Pelawatta, Battaramulla.
Sri Lanka.

Commissioner Asst. Commissioner

B. Sanath Pujitha
Commissioner General of Examinations



Serial No. UVPC 819359

DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA
 Department of Examinations
 National Evaluation & Testing Service
 P.O. Box 503, COLOMBO - SRI LANKA
OFFICIAL STATEMENT

My Ref. 084811

Date 2021/09/28

General Certificate of Education (Ordinary Level) Examination, Sri Lanka.

Name in Full : HENARATH PATHIRANALAGE SARANGA PRADEEPA PATHIRANA

Year of Examination : 1995
 Index Number : 5-12713

SUBJECT	GRADE	DEFINITION
BUDDHISM	C	CREDIT PASS
SINHALA LANGUAGE & LIT.	C	CREDIT PASS
ENGLISH	S	ORDINARY PASS
SCIENCE	S	ORDINARY PASS
MATHS	F	FAIL
HISTORY & SOCIAL STUDIES	C	CREDIT PASS
DANCING - SINHALA	S	ORDINARY PASS
HOME ECONOMICS	S	ORDINARY PASS

This statement should be accepted as evidence of candidate's successful performance only if it carries the official seal of the Department of Examinations, Sri Lanka.

THROUGH E - DAS

G.C.E. (O/L)						G.C.E. (A/L)		
Range	Before 2001 Grade	Symbol	Range	2001 and After Grade	Symbol	Range	Grade	Symbol
100 - 75	Distinction	D	100 - 75	Distinction	A	100 - 75	Distinction	A
74 - 50	Credit Pass	C	74 - 65	Very Good Pass	B	74 - 65	Very Good Pass	B
49 - 35	Ordinary Pass	S	64 - 50	Credit Pass	C	64 - 50	Credit Pass	C
34 - 00	Failure	F	49 - 35	Ordinary Pass	S	49 - 35	Ordinary Pass	S
			34 - 00	Weak (failure)	W	34 - 00	Weak (failure)	F

+ - Absent, X - Not Decided

Please Note :- This certificate has been printed using UV (Ultra Violet) technology (i.e. Sri Lankan Emblem, etc.). Please verify special UV markings for authenticity.

H. Wijesiri
 Deputy Commissioner of Examinations
 Certificate Branch
 Department of Examinations, Sri Lanka
 Pelawatta, Battaramulla,
 Sri Lanka.
 Commissioner Asst. Commissioner

B. Sanath Pujitha
 Commissioner General of Examinations



Democratic Socialist Republic of Sri Lanka

This receipt is only to provide reference details of the Attested Documents. This reference details should be used to access the Electronic Document Attestation System for verification purposes by the End User Verification Authorities.

For Secretary, Ministry of Foreign Relations, Colombo, Sri Lanka.
 Attested by: 0017 Dated 05/10/2021
 The validity period of the Attested Document expires after ONE year



Attestation Reference
 1125636
 The Ministry of Foreign Relations of Sri Lanka takes the responsibility for the authenticity of the Attested Documents only if they are verified by accessing www.consular.mfa.gov.lk/INSTITUTION/ and entering Attestation Reference Number.

H P S P PATHIRANA	GCE and other certificates issued by Dept Examinations	DEPARTMENT OF EXAMINATIONS	084811
-------------------	--	----------------------------	--------

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރިއްޔާ ގުޅިގެން
ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރިއްޔާ ގުޅިގެން
ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރިއްޔާ ގުޅިގެން

Maldives Police Service

Male'

Republic of Maldives

Ref No: 171/BCR/PC/2021/56919

Police record as of October 03, 2021

POLICE CERTIFICATE



TO WHOM IT MAY CONCERN

Name: Saranga Pradeepa Pathirana
Permanent Address: E/38 Wehara Kurunegala
National ID Card Number: N/A
Passport Number: N8346426
Nationality: Sri Lankan

The above named person has no record(s) with the police.

This certificate is valid for 04 months from the date of issue.

This certificate can be authenticated by visiting www.police.gov.mv/certificate. Recipients are encouraged to report any attempts of forgery to pc@police.gov.mv. For further information, please contact Bureau of Crime Records.

Ali Shareef

Ali Shareef
Chief Inspector Of Police



Handwritten signature



Maldives Police Service

Maic
Republic of Maldives

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް
13
ދިވެހިރާއްޖެ

Ref No: 171/BCR/PC/2021/58106
Police record as of October 09, 2021

POLICE CERTIFICATE

TO WHOM IT MAY CONCERN

Name: Saranga Pradeepa Pathirana
Permanent Address: E/38 Wehara Kurunegala
National ID Card Number: N/A
Passport Number: M0213562
Nationality: Sri Lankan



The above named person has no record(s) with the police.

This certificate is valid for 04 months from the date of issue.

This certificate can be authenticated by visiting www.police.gov.mv/certificate. Recipients are encouraged to report any attempts of forgery to pc@police.gov.mv. For further information, please contact Bureau of Crime Records.

Handwritten signature
Shafee Shafeeq
Senior Sergeant



Reference No : 221020484236
Security Code: 8200
Receipt No : 2618432021
Date : 18/10/2021

Police Clearance Certificate

Name : HENARATHPATHIRANNAHALAGE SARANGA PRADEEPA
Nationality: SRI LANKA
Passport No: M0213562
Issued To: Israel



General Department of Criminal Investigation certifies that the above mentioned individual is of good conduct and behavior until the issuance date of this certificate. This certificate is issued upon individual's request. The department is not liable towards any legal rights of others.



Acting Director, Gen. Dept. of Criminal Investigation

JAMAL SALIM ALI

Note

- This certificate is issued electronically and does not require a stamp
- * To verify this certificate validity, visit our website and use e-Document Inquiry Service.
 - * Any erasure or amendment in this certificate makes it invalid.
 - * This certificate is valid for three month.



විදේශ අමාත්‍යාංශය - කොන්සියුලර් අංශය

வெளிநாட்டு அமைச்சு- கொன்சியூலர் பிரிவு

MINISTRY OF FOREIGN – CONSULAR DIVISION

20වන මහල, සෙලින්සෝ මන්දිරය, කොළඹ 01, ශ්‍රී ලංකාව. 2nd Floor, Ceylinco House, Colombo 01, Sri Lanka.

මගේ අංකය:

எனது இல: My No:

FA/CONS/MISC/03/KW/56/2021

ඔබේ අංකය:

உமது இல: Your No:

දිනය:

திகதி: 14.12.2021

Date:

Ms. H.P.S.Pathirana

E/35

Wehara

Kurunegala


Request for a Police Clearance Certificate – Ms. H.P.S.Pathirana

This refers to your letter dated 14.12.2021 on the above.

You are kindly requested to submit the following documents to this Division to facilitate the application for a Police Clearance Certificate from Kuwait.

1. Finger Print Impression (Police 419) issued by your area police station and attested by this Division.
2. A color copy of the current passport and the attested copy of it by this Division (Page no. 2,3,4,5)
3. Copies of previous Passports along with visa pages.
4. Four Passport size photographs (in blue background).
5. Any other document of proof that you have been in Kuwait.
6. Copy of the Identity Card Issued by Authorities in Kuwait.
7. Copy of the list of requirement, which issued by the Embassy or the Immigration Authority of the receiving country

Please note that, upon receipt of the above documents, a request will be made for the issuance of Police Clearance Certificate from the relevant authorities through Sri Lankan Mission in Kuwait.


Director /Consular Affairs

for Secretary/Foreign

දුරකථන

தொலைபேசி+94-11-2446302

Telephone

ෆැක්ස්

பக்ஸ் } +94-11-2473899

Fax

-2385571

විද්‍යුත් තැපෑල

மின் அஞ்சல் } consular@mfa.gov.lk

e-mail

වෙබ් අඩවිය

இணையத்தளம்

Web Site

} www.consular.mfa.gov.lk